

අ.පො.සි. (සා.පෙළ) විනාශය - 2019

87 - සන්නීවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය

මකුණු දීමේ පරීජාටිය

පළමු ප්‍රශ්න පත්‍රයට ලකුණු	-	40
දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා	-	<u>60</u>
මුළු ලකුණු	-	<u>100</u>

II වන පත්‍රය

1 වන අනිවාර්ය ප්‍රශ්නයට ලකුණු 02 බැංකීන් 10	-	20
2 වන - 7 වන ප්‍රශ්න සඳහා තෝරා ගත් ප්‍රශ්න 4 ලකුණු 10 බැංකීන්	-	<u>40</u>
		<u>60</u>

කොටස් ලකුණු බෙදීම

2 - 6 දක්වා සම ප්‍රශ්නයක් සඳහා

I	කොටසට	-	ලකුණු	1
II	කොටසට	-	ලකුණු	2
III	කොටසට	-	ලකුණු	3
IV	කොටසට	-	ලකුණු	<u>4</u> <u>10</u>

I - ප්‍රශ්න පත්‍රයේ අනිමතාර්ථ

බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඇති සියලුම ප්‍රශ්න දැනුම උරුගා බැඳුමක් සහ දිනපතා පිටිතයට අදාළ කර ගැනීමේ හැකියාව තහවුරු කිරීමක් අපේක්ෂිත ය. ඒ සඳහා 10 සහ 11 ගෞනි පොන් නිසියාකාරව නඳුරා නිඩිම වැදගත් ය. වරණ අතුරින් ඉතා ම සුදුසු වික තෝරීමට සිහ්ස ශිෂ්ටවතට හැකි වීම බලාපොරොත්තු වේ.

මෙම පත්‍රයේ වික් ප්‍රශ්නයකට වික ලකුණු බැංකීන් නිම් වේ. I වන පත්‍රයට මුළු ලකුණු ගණන 40 කි.


අ.පො.ස. (සා.පෙළ) විභාගය - 2019

උත්තරපත්‍ර ලකුණු කිරීමේ පොදු ගිල්පිය කුම

උත්තරපත්‍ර ලකුණු කිරීමේ හා ලකුණු ලැයිස්තුවල ලකුණු සටහන් කිරීමේ සම්මත ක්‍රමය අනුගමනය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතුවේ. ඒ සඳහා පහත පරිදි කටයුතු කරන්න.

1. උත්තරපත්‍ර ලකුණු කිරීමට රත්පාට බෝල් පොයින්ට් පැනක් පාවිච්චී කරන්න.
2. සැම උත්තරපත්‍රයක ම මූල් පිටුවේ සහකාර පරික්ෂක සංකේත අංකය සටහන් කරන්න. ලකුණු සටහන් කිරීමේදී පැහැදිලි ඉලක්කමෙන් ලියන්න.
3. ඉලක්කම් ලිවීමේදී වැරදුණු අවස්ථාවක් වේ නම් එය පැහැදිලිව තනි ඉරකින් කපා හැර තැවත ලියා අත්සන යොදන්න.
4. එක් එක් ප්‍රශ්නයේ අනු කොටස්වල පිළිතුරු සඳහා හිමි ලකුණු ඒ ඒ කොටස අවසානයේ Δ ක් තුළ ලියා දක්වන්න. අවසාන ලකුණු ප්‍රශ්න අංකයක් සමග \square ක් තුළ, හා ඒ සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කරන්න. ලකුණු සටහන් කිරීම සඳහා පරික්ෂකවරයාගේ ප්‍රයෝග්‍යනය සඳහා ඇති තීරුව හාවිත කරන්න.

උදාහරණ : ප්‍රශ්න අංක 03



බහුවරණ උත්තරපත්‍ර : (කවුලී පත්‍රය)

01. ලකුණු දීමේ පරිපාටිය අනුව නිවැරදි වරණ කළුල් පත්‍රයේ සටහන් කරන්න. එසේ ලකුණු කළ කළුල් බිලේඛී තලයකින් කපා ඉවත් කරන්න. කළුල් පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබා ගත හැකි වන පරිදි විභාග අංක කොටුව හා නිවැරදි පිළිතුරු ගණන දක්වෙන කොටුව ද කපා ඉවත් කරන්න. හරි පිළිතුරු හා වැරදි පිළිතුරු ලකුණු කළ හැකි වන පරිදි එක් එක් වරණ පේලිය අවසානයේ හිස් තීරයක් ද කපා ඉවත් කරන්න. කපා ගත් කළුල් පත්‍රය ප්‍රධාන පරික්ෂකවරයා ලබා අත්සන් යොදා අනුමත කර ගන්න.
02. අනතුරුව උත්තරපත්‍ර හොඳින් පරික්ෂා කර බලන්න. කිසියම් ප්‍රශ්නයකට එක් පිළිතුරකට වඩා ලකුණු කර ඇත්තම් හෝ එකම පිළිතුරකට් ලකුණු කර නැත්තම් හෝ වරණ කැපී යන පරිදි ඉරක් අදින්න. ඇතැම් විට අයදුම්කරුවන් විසින් මුළින් ලකුණු කර ඇති පිළිතුරක් මකා වෙනත් පිළිතුරක් ලකුණු කර තිබෙන්නට ප්‍රශ්නවන. එසේ මකන ලද අවස්ථාවකදී පැහැදිලිව මකා නොමැති තම් මකන ලද වරණය මත ද ඉරක් අදින්න.
03. කළුල් පත්‍රය උත්තරපත්‍රය මත නිවැරදිව තබන්න. නිවැරදි පිළිතුර \checkmark ලකුණුකින් ද, වැරදි පිළිතුර \times ලකුණුකින් ද ලකුණු කරන්න. නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ඒ ඒ වරණ තීරයට පහළින්

ලියා දක්වන්න. අනතුරුව එම සංඛ්‍යා එකතු කර මූල් තිබුරදි පිළිතුරු සංඛ්‍යාව අදාළ කොටුව තුළ ලියන්න. ලකුණු පරිවර්තනය කළ යුතු අවස්ථාවලදී පරිවර්තිත ලකුණු අදාළ කොටුව තුළ ලියන්න.

ව්‍යුහගත රචනා හා රචනා උත්තරපත් :

1. අයදුම්කරුවන් විසින් උත්තරපත් නිස්ව තබා ඇති පිටු හරහා රේඛාවක් ඇද කපා හරින්න. වැදි හෝ කුසුමුසු පිළිතුරු යටත් ඉරි අදින්න. ලකුණු දිය හැකි ස්ථානවල හරි ලකුණු යෙදීමෙන් එය පෙන්වන්න.
2. ලකුණු සටහන් කිරීමේදී ඕචර්ලන්ඩ් කඩ්සාසියේ දකුණු පස තීරය යොදා ගත යුතු වේ.
3. සැම ප්‍රශ්නයකට ම දෙන මූල් ලකුණු උත්තරපත් නිස්ව තුළ පිටුවේ ඇති අදාළ කොටුව තුළ ප්‍රශ්න අංකය ඉදිරියෙන් අංක දෙකකින් ලියා දක්වන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් අනුව ප්‍රශ්න තෝරා ගැනීම කළ යුතුවේ. සියලු ම උත්තර ලකුණු කර ලකුණු මූල් පිටුවේ සටහන් කරන්න. ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස්වලට පටහනිව වැඩි ප්‍රශ්න ගණනකට පිළිතුරු ලියා ඇත්තේම් අඩු ලකුණු සහිත පිළිතුරු කපා ඉවත් කරන්න.
4. පරික්ෂාකාරීව මූල් ලකුණු ගණන එකතු කොට මූල් පිටුවේ නියමිත ස්ථානයේ ලියන්න. උත්තරපත් නිස්ව ප්‍රශ්න උත්තරයකටම දී ඇති ලකුණු ගණන උත්තරපත් නිස්ව පෙරලුම්න් තැවත එකතු කරන්න. එම ලකුණ ඔබ විසින් මූල් පිටුවේ එකතුව ලෙස සටහන් කර ඇති මූල් ලකුණට සමාන දුයි තැවත පරික්ෂා කර බලන්න.

ලකුණු ලැයිස්තු සකස් කිරීම :

එක් පත්‍රයක් පමණක් ඇති විෂයන් හැර ඉතිරි සියලු ම විෂයන්හි අවසාන ලකුණු ඇගයීම් මණ්ඩලය තුළදී ගණනය කරනු නොලැබේ. එබැවින් එක් එක් පත්‍රයට අදාළ අවසාන ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවලට ඇතුළත් කළ යුතු ය. I පත්‍රයට අදාළ ලකුණු, ලකුණු ලැයිස්තුවේ "Total Marks" තීරුවේ ඇතුළත් කර අකුරෙන් ද ලියන්න. අදාළ විස්තර ලකුණු ඇතුළත් කිරීමෙන් අනතුරුව II පත්‍රයේ අවසාන ලකුණු, ලකුණු ලැයිස්තුවේ "Total Marks" තීරුවේ ඇතුළත් කරන්න. 43 විෂය විෂයයේ I, II හා III පත්‍රවලට අදාළ ලකුණු වෙන වෙනම ලකුණු ලැයිස්තුවල ඇතුළත් කර අකුරෙන් ද ලිවිය යුතු වේ.

21 - සිංහල හා සාහිත්‍යය, 22 - දෙමළ හා සාහිත්‍යය යන විෂයන්හි I පත්‍රයේ ලකුණු ඇතුළත් කර අකුරෙන් ලිවිය යුතු ය. II හා III පත්‍රවල විස්තර ලකුණු ඇතුළත් කර ඒ ඒ පත්‍රයේ මූල් ලකුණු, ලකුණු ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ය.

WWW.OLEVELAPI.COM

සැයි :- සැම විටම එක් එක් පත්‍රයට අදාළ මූල් ලකුණු පූර්ණ සංඛ්‍යාවක් ලෙස ඇතුළත් කළ යුතු ය. කිසිදු අවස්ථාවක පත්‍රයේ අවසාන ලකුණු දීම සංඛ්‍යාවකින් හෝ හාග සංඛ්‍යාවකින් නොතැබේය යුතු ය.

යියලු ම සිමෙන් ඇවේත් /මුද්‍රු පත්‍රීප්‍රතිමයෝගුයාතු /All Rights Reserved]



87 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2019 දෙසැම්බර්
කළංඛ්‍ය පොතුන් තුරාතරුප් පත්තිර (සාතාරණ තරු)ප පෑර්ට්සේ, 2019 දිසේම්බර්
General Certificate of Education (Ord. Level) Examination, December 2019

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය	I, II	
ජ්‍යාලු සංස්කරණ හා මාධ්‍ය අධ්‍යයනය	I, II	2019.12.06 / 0830 - 1140

පැය තුනකි මුත්‍රිය මෘත්‍තියාලම <i>Three hours</i>	අමතර කියවීම් කාලය මෙළතික බාසිප්‍ර නෞර්ම - 10 නීමිටාන්කൾ Additional Reading Time - 10 minutes	
--	---	--

අමතර කියවීම් කාලය පුළුන පැය කියවා පුළුන ගෙනිමත පිළිතුරු ලිවේදී ප්‍රාථමික පැය දෙන පුළුන
සංඛ්‍යානය කර ගෙනිමත යොදාගත්.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය I

සැලකිය කුණු :

- (i) සියලුම පුළුනවලට පිළිතුරු සපයන්න.
- (ii) අංක 1 සිට 40 නෙක් පුළුනවල, දී ඇති (1), (2), (3), (4) පිළිතුරුවලින් කිවයේ හෝ වඩාත් ගැඹුපෙන හෝ පිළිතුරු නෙරා ගන්න.
- (iii) ඔවුන් සාමූහික පුළුන් පුළුන් සඳහා දී ඇති කට අනුරෙන, ඔවුන් ගන් පිළිතුරෙහි අංකයට සැකදෙන කටය තුළ (X) ලකුණ යොදාගත්.
- (iv) එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් කියවා, එවා පිළිපෑදින්න.

1. “දුම්බිය කුවුවෙන් ඇත් පෙනෙන කදු පන්තිය සුන්දර ය. එපින් සිතට ප්‍රාථමික දැනේ.” මෙම ප්‍රකාශය අදාළ වන්නේ,
 - (1) අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයට ය.
 - (2) පුද්ගලාන්තර සන්නිවේදනයට ය.
 - (3) සම්ම සන්නිවේදනයට ය.
 - (4) ජන සන්නිවේදනයට ය.
2. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රවත්තන වන්නේ,
 - (1) ලංකාලෝකය ය.
 - (2) කලමිෂු ජීවීන් ය.
 - (3) දිය කාරක ය.
 - (4) ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය ය.
3. දෑයි ප්‍රවත්ත බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්‍රවත්තනයෙහි,
 - (1) මුදල පිටුවේ ය.
 - (2) මැද පිටුවේ ය.
 - (3) අද පිටුවේ ය.
 - (4) ගෙරුගත් පිටුවක ය.
4. පාසල් විවිධ ප්‍රසාදය පිළිබඳ ව ගම්බැයියන් දැනුවත් කිරීම සඳහා වඩාත් සුදුසු සම්ම සන්නිවේදන ක්‍රමය වන්නේ,
 - (1) පොදුගලික උපය මගින් දැනුම් දීමයි.
 - (2) දිනපතා ප්‍රවත්තනක දැනුම්ක් පළකිරීමයි.
 - (3) ගෙන් ගෙට ගොස් අන් පත්‍රිකා බෙදා හැරීමයි.
 - (4) ජ්‍යාලු ඕනෑම ප්‍රධාන ආකෘති ප්‍රතිශ්‍යාව ගැනීමයි.
5. ඉවත්වූලු මාධ්‍ය සතු දුබලනාවක් වන්නේ,
 - (1) ක්ෂේක මාධ්‍යයක් වීමයි.
 - (2) එසැනින් අයන්නන් වෙත යොමු වීමයි.
 - (3) භාගෝලීය බාධක විරෝ වීමයි.
 - (4) ශබ්ද පාදක මාධ්‍යයක් වීමයි.
6. සන්නිවේදනය පිළිබඳ ගණනමය ආකෘතිය ඉදිරිපත් කිරීමට දායක වූ අයයක් වන්නේ මේ අය අනුරෙන් කටයුතු ද?
 - (1) එච්ච්‍යා හාපර්
 - (2) වොරන් විවර්
 - (3) හිසුප් ක්ලිංස්
 - (4) ගැරල්ඩ් වී. ලැස්වල්
7. අවාලික සන්නිවේදනයට නිදුළනක් වන්නේ,
 - (1) ගියයක් ගායනා කිරීමයි.
 - (2) ධර්ම දේශනාවක් පැවැත්වීමයි.
 - (3) ප්‍රවත්තනක ගිරිප්‍ර පායයයි.
 - (4) හේබියක අනුරු කියවීමයි.

8. ප්‍රවෘත්ති වාර්තාවට අදාළ සිද්ධියෙහි සමස්ත සාරාංශය ඇතුළත් වන්නේ එහි,
 (1) දේහයේ ය. (2) මුළු පායයේ ය. (3) අවසානයේ ය. (4) ශිර්ස පායයේ ය.
9. ගුවන්විදුලි මාධ්‍යය කුළු 'එක්වරක් පමණක් ගුවන් විමෝ' දුබලතාව මගහරවා ගනිමින් පිටපතක් රචනා කිරීමේ දී තොකු යුතු කාර්යයක් වන්නේ,
 (1) වාක්‍ය අවසන් කිරීමේ දී විරාම ලකුණු සටහන් කිරීමයි.
 (2) තාක්ෂණික උපදෙස් පිටපතකි ඇතුළත් කිරීමයි.
 (3) තාක්ෂණික බස්වහරක් හාවිත කිරීමයි.
 (4) කෙටි යොමු හාවිතයෙන් වැළැකි කිරීමයි.
10. එක් අයෙකු කේත්ද කොටගෙන වැඩි දෙනෙක් වෙත පණිවිධිය පැවතිර යන විධිමත් සන්නිවේදන ආකෘතිය කුමක් ද?
 (1) වැට්‍රිය (2) ආම (3) වය (Y) (4) රෝද
11. ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ආරම්භ වූයේ කිනම් වර්ෂයේ ද?
 (1) 1976 (2) 1979 (3) 1980 (4) 1982
12. ශ්‍රී ලංකාවේ මාධ්‍ය හාවිතයට අදාළ ආචාර්යරීම පද්ධතියක් නිරමාණයට අදාළ පනතක් වන්නේ,
 (1) තොරතුරු දැනගැනීමේ පනතයි. (2) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතයි.
 (3) බුද්ධීමය දේපල පනතයි. (4) රැඳුම් පාලක මණ්ඩල පනතයි.
13. පරිගණකය අධ්‍යාරෝග්‍ය තොර ව පන්ති කාමරය කුළු දී හාවිතයට ගත හැකි ප්‍රක්ෂේපන මාධ්‍ය උපකරණයක් වන්නේ,
 (1) අන්තර් ක්‍රියාකාරී පුවරුවයි. (2) බහුමාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රයයි.
 (3) පිටු පෙරෙළනයයි. (4) ක්ෂේපක ප්‍රක්ෂේපන යන්ත්‍රයයි.
14. පාසල් වර්ණ පුදානයේ දී ලබාගත් ජායාරුපයක් කුමරා තිරයේ ඉතා පැහැදිලි ව දිස් වූව ද එය පරිගණක තිරයේ නැරඹූ විට අපැහැදිලි බවක් පෙනුණි. එයට බලපෑ හැකි හේතුව වන්නේ,
 (1) විශේෂ බලය අඩු වීමයි. (2) මානනය නිවැරදි නොවීමයි.
 (3) ද්වාර වේගය අඩු වීමයි. (4) පටල වේගය වැඩි වීමයි.
15. ජායාරුපයක අනාවරණ ක්‍රියාවලියේ දී ආලෝකය පාලනය කිරීම සම්බන්ධ ව මූලික වගයෙන් බලපාන්නේ,
 (1) කුමරා කොළඹයයි. (2) ක්ෂේපු ගැලුවයි. (3) රුප සංරචනයයි. (4) ද්වාර වේගයයි.
16. මාධ්‍ය යනු කරමාන්තයකි. එහි මූලික ලක්ෂණයක් වන්නේ,
 (1) අලෙවියෙන් පසු සේවා පැවතීමයි. (2) ග්‍රාහක මතවලට අනුව සංඛ්‍යා සැකකීමයි.
 (3) ලාභාංශ ග්‍රාහකයන් අතර බෙදා දීමයි. (4) උපසංස්කාති පිළිබඳ සැලකිලිමත් වීමයි.
17. සැනු පුරුෂ සමාජභාවය නැමැති සංකල්පය,
 (1) සම්පූද්‍යක වූවකි. (2) සමාජ විද්‍යාත්මක වූවකි.
 (3) ජ්වලිදාන්තක වූවකි. (4) මනෝවිද්‍යාත්මක වූවකි.
18. ජනමාධ්‍ය ආයතනයක නිමිකම නියෝජනය වන්නේ,
 (1) ජනමාධ්‍යකරුවන්ගෙනි. (2) මහජනනාවගෙනි.
 (3) දැනුවීමිකරුවන්ගෙනි. (4) අධ්‍යක්ෂවරුන්ගෙනි.
19. ස්වාධීන රුපවාහිනී සේවය ක්‍රියාත්මක වන්නේ,
 (1) රාජ්‍ය සමාගමක් ලෙසිනි. (2) රාජ්‍ය සංස්ථාවක් ලෙසිනි.
 (3) පොදුගලික නාලිකාවක් ලෙසිනි. (4) මහජන සංවිධානයක් ලෙසිනි.
20. පුවත්පත් අන්තර්ගතයේ ප්‍රධාන කොටස් වන්නේ,
 (1) ප්‍රවෘත්ති, විශේෂාංග හා වෙළඳද දැන්වීම ය. (2) ප්‍රවෘත්ති, සංස්කාරක වැකිය හා ජායාරුප ය.
 (3) ප්‍රවෘත්ති, කාවුන් හා වෙළඳද දැන්වීම ය. (4) ප්‍රවෘත්ති, තිරු උපින් හා කාවුන් ය.
21. ඔබ ප්‍රේතකාලයේ කියවීම් ගාලාවේ පොනක් බලමින් සිටින අතර ඔබගේ හඩ තිහිඩ කළ (Silent mode) ජාගම දුරකථනයට සම්පත්ම යෙදුමෙන් ඇමතුමක් ලැබුණි. එවැනි අවස්ථාවක වඩාත් යෝග්‍ය ප්‍රතිචාරය විය යුත්තේ,
 (1) ඇමතුම එම මොහොන්ම ලබා ගැනීමයි.
 (2) ඇමතුම ලබා නොගෙන විස්තර වීම හැකීමයි.
 (3) ඇමතුම ලබා නොගෙන කාර්යබඳුල බව පැවසීමයි.
 (4) ඇමතුම ලබා ගැනීමට කියවීම් ගාලාවෙන් ඉවතට යාමයි.

- 22.** ලබාගත් ජායාරූපයක් ඒ මොහොන්ම නැරඹීමට හැකියාව ලැබෙන්නේ,
 (1) අංකිත ජායාරූපකරණයේ දී ය. (2) රසායනික ජායාරූපකරණයේ දී ය.
 (3) ජායාරූපයේ ගොනු ආකෘතිය මගිනි. (4) එකකාව කුමරා (SLR) ජායාරූපයක් මගිනි.
- 23.** තිවැරු බව + සමතුලින බව + පැහැදිලි බව = විශ්වසනීයන්වය
 ප්‍රවාන්නි වාර්තාකරණය පිළිබඳ ඉහත සමිකරණය ඉදිරිපත් කරන ලද්දේ,
 (1) වාල්ස් වානා ය. (2) පෝල් ඩී. මූසනියර ය.
 (3) මිල්ටන් බුජ ය. (4) ගේට්‍රෝයල් ස්කේඩ් ය.
- 24.** පායලේ සිදු කෙරෙන රුක්සෑපණ වැඩසටහනක් පිළිබඳ එම ස්ථානයට ගොස් ගුවන් විදුලි විකාශය කුළුන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සංකීර්ණ උපදෙස් ලැබෙයි. මෙම ගුවන් විදුලි වැඩසටහන අයත්වන ආකෘතිය කුමක්ද?
 (1) තිවේදන (2) සංස්කීර්ණ විස්තර ප්‍රවාර
 (3) වාර්තා කළන (4) ප්‍රවාන්නි
- 25.** බුද්ධිමය දේපල පහත මගින් නිර්මාපකයකු සතු දෙඟාකාරයක අයිතිවාසිකම් ආරක්ෂා කෙරේ. ඒවා නම්,
 (1) ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් ය. (2) සමාජීය හා සංස්කීර්ණ අයිතිවාසිකම් ය.
 (3) සංස්කීර්ණ හා සඳුවාරාත්මක අයිතිවාසිකම් ය. (4) සඳුවාරාත්මක හා ආර්ථික අයිතිවාසිකම් ය.
- 26.** ප්‍රකාශනයක පිටු අංක කිරීම, පවතා සම්පාදනය, මූල් පිටු හා අවසාන පිටු සැකසීම හා පිටකවරය සැකසීම වැනි කාර්යයන් අදාළ වන්නේ,
 (1) ප්‍රකාශනයේ තිම් කටයුතුවලට ය. (2) අකුරු යෝජනය හා පිටු සැකසීම කිරීමට ය.
 (3) අන් පිටපත් සැකසීමේ ක්‍රියාවලියට ය. (4) මුද්‍රණය හා පිටපත්කරණයට ය.
- 27.** විනිවේදන පත්‍ර හාවන කළ හැකි ප්‍රක්ෂේපණ උපකරණයක් වන්නේ,
 (1) ප්‍රතිසිරුප ප්‍රක්ෂේපණ යන්තුයයි. (2) බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්තුයයි.
 (3) කඳා ප්‍රක්ෂේපණ යන්තුයයි. (4) අන්තර් ක්‍රියාකාරී ප්‍රවරුවයි.
- 28.** ජනමධ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ වගකීමක් තොවන්නේ පහත ඒවායින් කුමක් ද?
 (1) හදිසි අවස්ථාවල දී ප්‍රවාන්ති හා සංදේශ වාරණයයි.
 (2) තියාමනයන් යටතේ මාධ්‍ය ආයතන සඳහා බඳු පැනවීමයි.
 (3) මාධ්‍ය ක්‍රියාකාරීත්ව කෙරෙහි හැම විට සාපුව මැදිහත් වීමයි.
 (4) රාජ්‍ය ආකෘත්‍යාමතා පිළිබඳ ජනනාව දැනුවත් කිරීමයි.
- 29.** දේශපාලනයෙහි යස්වීමක් අමතන අවස්ථාවේ සවත් දෙමින් සිටි පිරිස අනුරෙන් මළුවරසන් හඩ ඇපුණි. සවත් දෙමින් සිටි පිරිස තියෙක් නියෝජනය කරන ආචාර්යාධික සන්නිවේදන අවකාශය කුමක් ද?
 (1) සමාජීය අවකාශය (2) පොද්ගලික අවකාශය
 (3) සහංස්කීර්ණ අවකාශය (4) පොදු අවකාශය
- 30.** 'මුද්‍රිත ලිපියක්' ඒ ආකෘත්වයේ ම විදේශීය රාක්ම වෙශයෙන් ම යැවිය හැකි විධිතුමය වන්නේ,
 (1) ගුන්ස් යන්තුය මගිනි. (2) විදුළුත් තැපෑල මගිනි.
 (3) ලිපියක් මගිනි. (4) ජංගම දුරකථනය මගිනි.
- 31.** මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගකීමෙහි අන්තර්ගත අයිතිවාසිකම් කිහිපයක් පහත දැක්වේ.
 A - තම නිදහස් මතය දැකිය හැකි ය.
 B - තම නිදහස් මතය ප්‍රකාශ කළ හැකි ය.
 C - දේශ සීමා නො සැලකා කවර මාධ්‍යයකින් හෝ තොරතුරු ලැබීමට හා දීමට හැකි ය.
 ඉහත තන්ත්වය ශ්‍රී ලංකා ආණ්ඩුවුම ව්‍යවස්ථාවේ (1978) 14(1) (අ) අනු ව්‍යවස්ථාව හා සැපයුමේ දී සමානතාවක් දක්වන්නේ,
 (1) A සමග පමණකි. (2) B සමග පමණකි.
 (3) C සමග පමණකි. (4) A හා B සමග පමණකි.
- 32.** උදුල්ලක් අලෙවී කිරීමේ අරමුණින් නිශ්චාදිත වෙශේද දැනුවීමක ගොවී මහතෙකු කුමුදෝ වැඩ කරදී ගෙවිලිය ඇපුළු යෙශෙන ආකෘත්වය නිරූපණය විය. මෙම අවස්ථාව අධ්‍යයනය කිරීමට වඩාත් සුදුසු සංකල්පය වන්නේ,
 (1) වාර්ගිකත්වය ය. (2) ස්විෂ්ට පුරුෂ සමාජාවය ය.
 (3) ප්‍රවැසිභාවය ය. (4) මානව හිමිකම් ය.

33. නව මාධ්‍යයේ ස්වභාවය පිළිබඳ අවම අදාළත්වයක් සහිත ප්‍රකාශය තෝරන්න.


- එහි තුළයේ යිමා නොමැත.
- එය ගෝලිය ව්‍යාප්තියක් සහිත ය.
- අංකිත මාධ්‍ය උපකරණ හාවිත කරයි.
- සියලු ග්‍රාහකයන්ට එක ම සංදේශය ලැබේ.

34. ජායාරුපකරණයේ දී පොදුගලික දාෂ්ටිය එක් කිරීමට හැකි වන්නේ,

- ජනමාධ්‍යවේදියෙකු ප්‍රවාන්ති ජායාරුපයක් ලබා ගැනීමේ දී ය.
- රක්ෂණ නියෝජිතයෙකු වහාන අනතුරක් ජායාරුපගත කිරීමේ දී ය.
- පොලිස් නිලධාරියෙකු අපරාධ ස්ථානයක් ජායාරුපගත කිරීමේ දී ය.
- ජායාරුප ඕල්පියෙකු පුද්ගලනයක් සඳහා ජායාරුප ලබා ගැනීමේ දී ය.

● රුපයේ දක්වා ඇත්තේ ප්‍රවාන්තක ප්‍රවාන්ති වාර්තාරානය හා සම්බන්ධ යටිකුරු පිරිම්වයයි.

එම රුපය ඇපුරෙන් ප්‍රශ්න අංක 35 හා 36 ට පිළිතුරු සපයන්න.



35. මෙම පිරිම්වයයි ප්‍රවාන්තියට අදාළ 5WH හා සම්බන්ධ කරුණු අන්තර්ගත විය යුත්තේ,

- B හි ය.
- C හි ය.
- A හා B හි ය.
- B හා C හි ය.

36. ප්‍රවාන්තකයි ඉඩ පිළිබඳ ගැටුවක දී සංස්කාරකවරයා විසින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත්තේ,

- B ය.
- C ය.
- A හා B ය.
- B හා C ය.

37. හැරල්ඩ් ඩී. ලැස්ටෙල් සන්නිවේදන ආකෘතියේ දැක්වෙන ප්‍රධාන අංග පහ අතුරෙන් සන්නිවේදකයා හැරුණු විට සෙසු අංග අනුමිලිවෙළින්,

- මාධ්‍ය, සංදේශය, බලපෑම හා ග්‍රාහකයා වේ.
- බලපෑම, ග්‍රාහකයා, මාධ්‍ය හා සංදේශය වේ.
- සංදේශය, මාධ්‍ය, ග්‍රාහකයා හා බලපෑම වේ.
- සංදේශය, ග්‍රාහකයා, මාධ්‍ය හා බලපෑම වේ.

38. දේශනයක් පැවැත්වීම සම්බන්ධ සාවදු ප්‍රකාශය තෝරන්න.

- එය වාචික සන්නිවේදන අවස්ථාවකට නිදිසුනුයි.
- එහි අවාචික සන්නිවේදන අවස්ථා දැකි ය.
- දේශනය සැම විම වාචික සන්නිවේදනයට අයත් වූවකි.
- අවාචික සන්නිවේදනය මගින් වාචික සන්නිවේදනය ගන්තිමත් වේ.

39. රුපවාහිනී වෙළි නාටුවල ලක්ෂණ කිහිපයක් පහන දැක්වේ.

- අඩු වියදමකින් වැඩි කොටස් ගණනක් නිරමාණය වීම
- නිෂ්පාදන කටයුතු අවසන් වීමට පෙර විකාශය ආරම්භ වීම
- විෂාල තුළ පමණක් රුපගත කිරීම
- කොටසින් කොටස කතාවේ තේමාව වෙනස් වීම

ඉහත ලක්ෂණ අතුරින් රුපවාහිනී මොග නාටු පෙන්තුම් කරන ලක්ෂණ අන්තර්ගත වන්නේ,

- A හා B හි ය.
- A හා D හි ය.
- B හා C හි ය.
- C හා D හි ය.

40. පහන දැක්වෙන්නේ මීනා සම්බන්ධ ප්‍රකාශ තුනකි.

- මීනා සිය විලාසිනා තෝරා ගන්නේ රුපවාහිනීයේ වැඩිසටහන් ඇපුරිනි.
- රාත්‍රියේ විකාශය වන රියුලුරි වැඩිසටහන් නැරුම් සඳහා ඇ වේලාසනින් රාත්‍රි ආහාරය ගනී.
- නව පන්නයේ වෙළ රිද්ම සංගීතය විඛාන ආකර්ෂණිය බව ඇයගේ මතය යි.

ග්‍රාහකයෙකු වශයෙන් මීනා පෙන්තුම් කරන මාධ්‍ය බලපෑම් ලක්ෂණ පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.

- වර්යාමය වෙනස, දෙදානික න්‍යාය පත්‍රය සැකකීම්, ආක්ල්පමය වෙනස
- දෙදානික න්‍යාය පත්‍රය සැකකීම්, ආක්ල්පමය වෙනස, වර්යාමය වෙනස
- ආක්ල්පමය වෙනස, වර්යාමය වෙනස, දෙදානික න්‍යාය පත්‍රය සැකකීම්
- වර්යාමය වෙනස, ආක්ල්පමය වෙනස, දෙදානික න්‍යාය පත්‍රය සැකකීම්

* *

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பர්டිසේත் தினைக்களம்

අ.පො.ස.(සා.පෙල) විභාගය - 2019
க.පො.த (சා.தර)ப் பர්டිසේ - 2019

විෂයය අංකය
පාට තිலකකම

87

විෂයය
පාටම්

සහ්නිවේදනය හා මාධ්‍ය අධිකාරිය

I පත්‍රය - පිළිතුරු

I පත්තිරම් - බිජාක්‍රම

ප්‍රශ්න අංකය විනා තිල.	පිළිතුරු අංකය විභාග තිල.						
01.1.....	11.4.....	21.4.....	31.2.....	02.2.....	12.2.....	22.1.....	32.2.....
03.1.....	13.4.....	23.2.....	33.4.....	04.4.....	14.1.....	24.2.....	34.4.....
05.4.....	15.4.....	25.4.....	35.3.....	06.2.....	16.2.....	26.2.....	36.2.....
07.4.....	17.2.....	27.1.....	37.3.....	08.2.....	18.4.....	28.3.....	38.3.....
09.3.....	19.1.....	29.4.....	39.1.....	10.4.....	20.1.....	30.1.....	40.1.....

විශේෂ උපදෙස් } එක් පිළිතුරකට ලක්ෂණ
විශේෂ අඩුවුත්තල } ඉරු සාරියාන බිජාක්‍රම

01

බැහින්
ප්‍රශ්න තිල

මුළු ලක්ෂණ / මොත්තප් ප්‍රශ්නිකාල 01 × 40 = 40

පහත නිදසුනෙහි දැක්වෙන පරිදි බහුවරණ උත්තර පත්‍රයේ අවසාන තීරුවේ ලක්ෂණ ඇතුළත් කරන්න.
ක්‍රී ගුරුපිටප්පාදුකුම් ඉතාරෘණත්තිරු අමෘය පල්තොරුව විනාක්කාරුකුරිය ප්‍රශ්නිකාල පල්තොරුව විනාප්පත්තිරෘත්තින් පතිතියිල් පතික.

නිවැරදි පිළිතුරු සංඛ්‍යාව
සාරියාන බිජාක්‍රමින් තොගක

25

40

I පත්‍රය මුළු ලක්ෂණ
පත්තිරම් I තිල මොත්තප්පාදු

25

40

ලකුණු දීමේ උපදෙස්

I වන අනිවාර්ය ප්‍රශ්නයට කොටස 10 ක් අභ්‍යුජන් ය. එක් කොටසකට ලකුණු 02 බැංකින් පිරිනැමේ.

සෙසු තේරුගත් ප්‍රශ්නවලට ලකුණු පිරිනැමිය යුත්තේ

I කොටසට - ලකුණු 1

II කොටසට - ලකුණු 2

III කොටසට - ලකුණු 3

IV කොටසට - ලකුණු $\frac{4}{10}$

තේරුගත් ප්‍රශ්න 04 ට

$$10 \times 4 = 40$$

II වන ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු යෝජන 60 කි.

WWW.OLEVELAPI.COM

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය

II පත්‍රය

1. “ඉටින් ගමනක් සන්න ලැබුමෙන්” මැයෙන් නීලා ලියු රචනාව ‘ඉදිරිය’ ලමා ප්‍රවත්පතෙහි පළව ඇති බව විද්‍යාල්පතිතුමා උදාසන රසව්මේ දී සතුවින් ප්‍රකාශ කළේ ය.
- (i) ඉහත තේමාවට අනුව රචනාව ලිවීමට නීලාට උදි වී ඇත්තේ කුමන සන්නිවේදන වර්ගය ද?
 - (ii) ‘රචනාව’ අයක් වන ප්‍රධාන සන්නිවේදන ස්වරූපය කුමක් ද?
 - (iii) ප්‍රවත්පත අයන් වන සන්නිවේදන වර්ගයට අදාළ තවත් වාර්තාකුල ව ප්‍රකාශයට පත් වන මාධ්‍යක් නම් කරන්න.
 - (iv) විද්‍යාල්පතිතුමා සම්බන්ධ වන සන්නිවේදන වර්ගය කුමක් ද?
 - (v) ‘තේමාව’ හැදින්වීමට ප්‍රවත්පත් වාර්තාවක දී හාවිත කරනු ලබන යෝම් කවරේ ද?
 - (vi) ප්‍රවත්පතක අන්තර්ගතය විවිධ ආකෘති අනුව ඉදිරිපත් කෙරේ. ඉහත ලිපිය අයන් වන්නේ ඉන් කුමන ආකෘතියට ද?
 - (vii) ඉහත ලිපිය පළ කරන ලද්දේ ලංකා රජයට හිමි ප්‍රවත්පතක නම් එම ආයතනය කුමක් විය හැකි ද?
 - (viii) මෙම ලිපිය ඇසුරෙන් ඉදිරියේ දී ගුවන් විදුලි වැඩසටහනක් නිර්මාණය කිරීමට නීලා අදහස් කරයි. එහි දී ඇයට හාවිතයට ගත හැකි ගබ්ද ප්‍රයෝග දෙකක් යෝජනා කරන්න.
 - (ix) පන්තිකාමරවල පුදරුණය කිරීම සඳහා නීලාගේ ප්‍රවත්පත් ලිපිය ණයා පිටපත් කොට ගුරු මණ්ඩලය වෙත බෙදා දෙන ලදී. මේ සඳහා මුළුව් හාවිත කළ හැකි ප්‍රක්ෂේපත්වය තොවන මාධ්‍ය උපකරණ දෙකක් නම් කරන්න.
 - (x) මාධ්‍ය හාවිතයේ දී නීලා සිය පරික්ල්පනය අපුරු ලෙස හාවිත කරන බව විද්‍යාල්පතිතුමා ප්‍රකාශ කර තිබුණි. ‘පරික්ල්පනය’ යන්න සැකෙවින් පැහැදිලි කරන්න.

(ලකුණු 2 x 10)

- (i) අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය
- (ii) ලිඛිත ස්වරූපය
- (iii) සාගරය
- (iv) සමුහ සන්නිවේදනය / කණ්ඩායම් සන්නිවේදනය
- (v) ශිර්ප පායිය / සිරස්තලය
- (vi) විශේෂාංග
- (vii) සිමාසහිත එක්සක් ප්‍රවාත්ති පත්‍ර සමාගම (ලේක්හවුස් ආයතනය / ANCL)
- (viii) හඩ, නිහඩ බව, සංගීතය, ගබ්ද
- (ix) පත්‍රිකා ලැංල, ව්‍යුම්භක ප්‍රවරුව
- (x) විත්තරුප මැවීමේ හැකියාව

(ලකුණු 2 x 10 = 20 ඩී)

2. අමරා තම පාසල් මිතුරියක වන ලක්ෂ්මීට දුරකථනයෙන් කඩා කොට තමාට මගහැරුණු ගුව්‍ය දැඟා ආධාරක සහිත පාඩම්ක් පිළිබඳ කරුණු වීමසා සිටියා ය.

(i) ගුවන්විදුලි දුරකථන සංඛ්‍ය වැඩසටහන් ආකෘතියේ විශේෂතා දෙකක් නම් කරන්න.

1. එසැනින් සම්බන්ධ වීමේ හැකියාව (ස්ථීරී)
2. රටේ මිනුම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව
3. වැඩ පිරිසකට සම්බන්ධ වීමේ අවස්ථාව ලැබීම
4. සක්‍රීයව සම්බන්ධ වීමේ හැකියාව

(කේසු $\frac{1}{2} \times 2 = 01$ බ)

(ii) ද්විපුද්ගල සන්නිවේදනයේ අවශ්‍යතාව පිළිබඳව කරුණු දෙකක් මස්සේ පැහැදිලි කරන්න.

1. ආදරය, කරුණාව පූවමාරු කර ගැනීමට
2. සමාජීය වීමට
3. කාර්යයන් නිම කර ගැනීමට
4. අදහස් හා තොරතුරු පූවමාරු කර ගැනීමට
5. ඉගෙනීමට හා ඉගැනීමේමට
6. පෙළඳවීමට
7. මානසික පිඩා සමනායට
8. ගැටුම් නිරාකරණයට
9. බලවත් ආවෙශ පිටකර ගැනීමට
10. සතුට අත්පත් කර ගැනීමට

(කේසු 1 x 2 = 02 බ)

(iii) දුරකථනය විස්සේ සම්බන්ධ වන දෙපාර්ශ්වය විසින් පිළිපැදිය යුතු ආචාරයටම තුනක් විස්තර කරන්න.

1. ඇමතුම සක්‍රීය ලු විගස ඇමතුම ලබාගන්නා තැනැත්තා තම අනන්‍යතාව හෙලි කිරීම
2. දෙපාර්ශ්වයේම ගෞරවය රැකෙන පරිදි වවන හාවිතය
3. අන් අය රෘතිම සඳහා හාවිත නොකිරීම
4. අන් අයට බාධා වන පරිදි හාවිත නොකිරීම
5. අදාළ පණිවිධිය කෙටියෙන් ප්‍රකාශ කිරීම
6. නාඛනන ඇමතුම හෝ කෙටි පණිවිධිවලට අනවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමෙන් වැළැකීම
7. පණිවිධි ලබන්නාට පැහැදිලිව තේරුම් ගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීම
8. තමන්ට අදාළ නොවන දුරකථන ඇමතුමක් නම් ආචාරයිලිව නොපමාව දැනුම් දී වියන්ද කිරීම
9. පොදු ස්ථානවල දුරකථනය ක්‍රියාවිරහිත කර හෝ හඩ නිශචි (Silent Mode) කර තැබීම

(කෙටියෙන් විස්තර කර ඇත්තාම් පමණක් සම්පූර්ණ උක්‍රී ප්‍රධානය කරන්න.)

(කෙෂණ 1 x 3 = 03 අ)

(iv) පාඨමට අදාළ තොරතුරු ලබා දීම සඳහා ලක්ෂ්මී විද්‍යුත් තැපෑල හාවිත කළේ නම් ලබා ගත හැකි වාසි හතරක් පිළිබඳ විස්තර කරන්න.

1. කෘතිකව තොරතුරු ලබා ගැනීමට හා ලබා දීම
2. එකවර විශාල පිරිසකට තොරතුරු ලබා දීම
3. ග්‍රුව්‍ය, දායුණු, ග්‍රුව්‍ය - දායුණු ආදි විවිධාකාරයේ තොරතුරු ලබාදිය හැකි වීම (Audio, Video, Photo)
4. එක් පුද්ගලයකුගේ හෝ කාර්යාලයිය නමකින් ලබාගත හැකි වීම
5. තොරතුරු බාගත කර තබාගත හැකි වීම (download)
6. රහස්‍යභාවය ආරක්ෂා කරගත හැකි වීම
7. ලබන්නාට ලිපිය කියවන තෙක් ලිපිය රඳවා තබා ගැනීමේ හැකියාව
8. සාපේක්ෂව මිල අඩු වීම
9. ලැබෙන ලිපි හා යවතු ලබන ලිපි අනුපිළිවෙළින් ගබඩා තිබීම

(කෙෂණ 1 x 4 = 04 අ)

3. ග්‍රුවා දායා මාධ්‍යයන්හි ආකෘතිය හා අන්තර්ගතය විවිධාකාර ය.

- (i) රුපවාහිනී වෙළි නාට්‍ය කුළ ස්ත්‍රීය හා පුරුෂයා නිරුපණය වන ආකාරය අධ්‍යයනය සඳහා වැදගත් වන සංකල්පය කුමක් ද?

ස්ත්‍රී පුරුෂ සමාජාවය

(කෝන් 01 අ)

- (ii) කොටස් මත පදනම් ව රුපවාහිනී වෙළි නාට්‍ය වර්ග කළ හැකි ආකාර දෙකක් විස්තර කරන්න.

1. එක්කාංගික වෙළි නාට්‍ය
2. ප්‍රායාංගික වෙළි නාට්‍ය
3. විවිධාංගික වෙළි නාට්‍ය
4. මෙගා වෙළි නාට්‍ය

(කෝන් 1 x 2 = 02 අ)

- (iii) ගුවන්විදුලිය සඳහා පිටපත් රචනා කිරීමේ දී සපුරාලිය යුතු කොන්දේසි තුනක් විස්තර කරන්න.

1. පිටපත් රචකයා වැඩසටහන පිළිබඳව පූලිල් අවබෝධයක් ලබාගත යුතුය.
2. වැඩසටහන් සැලැස්ම හඳුනාගැනීම හා පෙර සූදානමක් තිබිය යුතුය.
3. කාටද? කුමන වෙළාවකට ද? මොනවාද? ඇයි? කුමන කරුණක් ද? කා සඳහා ද?
යන්න පිළිබඳව මෙහි දී අවධානය යොමු කළ යුතුය.
4. පොදුවේ කමා ලියන වැඩසටහනෙහි ග්‍රාවකයා හඳුනාගැනීම, ග්‍රාවකයාගේ ආර්ථික,
සමාජීය, රසවිත්ත්වා මට්ටම ආදිය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.
5. පිටපත් රචනය සඳහා මනා පෙර සූදානම, වැඩසටහන් පරමාර්ථ, වැඩසටහන
ඉදිරිපත් කරන මාදිලිය, ඒ සඳහා හාවිත කරන ආකෘතිය, තම ග්‍රාහක කණ්ඩායම,
ඉදිරිපත් කරන ගුවන්කාලය යනාදිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
6. හාඡාවේ ස්වරුපය - ලේඛන ව්‍යවහාරය නොව කරන ව්‍යවහාරයකි.
7. හාඡාවේ ආමන්ත්‍රණ ස්වරුපය - පූද්ගලික ඇමතුමක් හෝ මිත්‍රීලි ආමන්ත්‍රණ
ස්වරුපයක් ගනී.
8. ගුවන් ස්වරුපය - ඇසෙන්නේ එකවරක් පමණක් බැවින් මුල් අවස්ථාවේදීම
අසන්නාට තේරුම් යා යුතුය.
9. ගබ්ද ස්වරුපය - යොදාගන්නේ ගබ්ද පමණක් බැවින් ගබ්දය මගින් සියලු දේ
මනසේ විනුණය විය යුතුය.
10. පිටපතෙහි තාක්ෂණික උපදෙස් ඇතුළත් කර තිබිම.

(කෝන් 1 x 3 = 03 අ)

- (iv) තුනන රුපවාහිනී වෙළෙද ප්‍රවාරණයේ බලපෑම පිළිබඳ පහත සඳහන් කරුණු ඇසුරෙන් සාකච්ඡා කරන්න.
- A - භාණ්ඩ භා සේවා පිළිබඳ දැනුවත් කිරීම
 - B - ව්‍යාපාරික අනුග්‍රහකත්වය මත යැපීම
 - C - මහා පරිමාණ වෙළෙද ප්‍රවාරණය භා නව පාරිභෝගික සංස්කෘතිය
 - D - විවාරයිලි ග්‍රාහකත්වයේ වැදගත්කම

A. භාණ්ඩ භා සේවා පිළිබඳ දැනුවත් කිරීම

නව නිෂ්පාදන භා සේවාවන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් විම භා පොලුඩ්වාලීම වෙළෙද දැන්වීම්කරණය හේ. පාරිභෝගිකයාට භාණ්ඩ භා සේවා සංස්කෘතිය කර තෙරුගැනීමට ඇති හැකියාව, මිල ගණන් සහ එහි ප්‍රමිතින් හඳුනාගැනීම, මිල දී ගත හැකි ජ්‍යාන හඳුනාගැනීම ආදි අවස්ථා උදා වේ.

B. ව්‍යාපාරික අනුග්‍රහකත්වය මත යැපීම

රුපවාහිනී නාලිකා වැඩි ප්‍රමාණයක් නඩත්තු වන්නේ ව්‍යාපාරික ආයතනවල අනුග්‍රහයෙනි. පාරිභෝගිකයා පොලුඩ්වාලීමට මාධ්‍ය ආයතන දැඩි තරගකාරීන්වයක් මත ක්‍රියා කරයි.

රුපවාහිනී මාධ්‍ය අන්තර්ගතය කෙරෙනි බනාත්මක මෙනම් සාණාත්මක ලෙස ද අනුග්‍රහකත්වය මගින් බලපෑම් කරනු ලබන බැවින් ගුණාත්මක වැඩසටහන් සඳහා පවතින ඉඩපූජ්පාවන් අවම විය හැකිය.

C. මහා පරිමාණ වෙළෙද ප්‍රවාරණය සහ නව පාරිභෝගික සංස්කෘතිය

මහා පරිමාණ වෙළෙද ප්‍රවාරණයේ බලපෑමන් මිදිමට රුපවාහිනී ප්‍රේෂ්ඨකයාට අසිරි වී ඇත. ප්‍රේෂ්ඨකයාගේ දෙනීනික නායායපත්‍රය රුපවාහිනී මාධ්‍ය මත සකස් කරගැනීම, ආකල්පමය සහ වර්යාත්මක අයුරින් පැහැදිලි වෙනස්කම්වලට භාජනය විම ආදි ලක්ෂණ හඳුනාගත හැකිය. කෙතුම අවශ්‍යතා පාරිභෝගිකයා තුළ ගොඩනැගීම ද වෙළෙද ප්‍රවාරණයේ ප්‍රතිඵලයකි.

D. විවාරයිලි ග්‍රාහකත්වයේ වැදගත්කම

විවාරයිලි විම තුළින් රුපවාහිනී වෙළෙද ප්‍රවාරණයෙන් සිදුවන අයහපන් බලපෑම අවම කරගත හැකිය. දැන්වීම් ප්‍රවාරණය තුළින් ග්‍රාහකයා පොලුඩ්වා ගැනීමට යොදාන උපාය මාර්ග හඳුනාගැනීම හා තමාට අවැසි දේ තෙරුගැනීමට ඇති හැකියාව මෙමගින් ලැබේ.

(ක්‍රෙණු 4 x 1 = 04 අ)

4. සහ්නිවේදනය තොරතුරු 'ගනුදෙනුවක' ලෙස හඳුන්වයි.

(i) නුතන තොරතුරු ගනුදෙනුවල දී හාටින විද්‍යුත් ප්‍රවත්පන්වල පොදු ලක්ෂණ දෙකක් දක්වන්න.

1. සහ්නිකව ප්‍රවත් දැනගැනීමේ හැකියාව
2. ගබඩා කර තබාගැනීමේ පහසුව
3. නැවත නැවත කියවිය හැකි විම
4. තොරතුරු විෂයන් අනුව වර්ග කරමින් පළාකොට තිබිම
5. යාචනකාලීන කිරීමේ පහසුකම් වැඩි විම
6. පාටික ප්‍රතිචාර ලැබීම වෙශවත් විම
7. අදාළ වෙනත් මූලාශ්‍ය හා සබැඳීමේ හැකියාව (Hyperlinks)

(කෙතු ½ x 2 = 01 අ)

(ii) තම ව්‍යාපාරික ස්ථානය සඳහා සංඛ්‍යා පරිපථ රුපවාහිනී කැමරා හාටින කිරීමට හිමිකරු අදහස් කරයි. මෙමගින් ලැබෙන වාසි දෙකක් විස්තර කරන්න.

1. සේවකයින් පිළිබඳ නිසි අධික්ෂණයක් කළ හැකි විම
2. ආයතනය තුළ සොරකම්, වංචා ආදිය සිදුවීමට ඇති අවස්ථා අවම විම
3. වංචාවක් හෝ සොරකමක් සිදු වූ අවස්ථාවක එය නිසි පරිදි හඳුනාගත හැකි විම
4. එක් ස්ථානයක සිට විවිධ ස්ථානවල තොරතුරු නිරීක්ෂණය කිරීමේ හැකියාව
5. ගබඩා වී ඇති තොරතුරු පසු අවස්ථාවන්හි දී නැවත නිරීක්ෂණය කළ හැකි විම
6. තොරතුරු මූලාශ්‍යයක් ලෙස හාටින කළ හැකි විම

(කෙතු 1 x 2 = 02 අ)

(iii) ජන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන තොරතුරු ප්‍රමාණය සංඛ්‍යා ඒවාන් සමාජ ජීවිතය කෙරෙහි කරනු ලබන බලපෑම පිළිබඳ කරුණු තුනක් යටතේ විස්තර කරන්න.

1. සම්මත හාමා හාටිනය වෙනස් විම
2. අවරගනයේ රසවීන්දනයට පූරු විම
3. මාධ්‍ය වැඩිසිවහන්වලින් නිරුපණය කරන විරින් ප්‍රමාණය බවට පත් විම
4. අපගේ සමාජ සංස්කෘතියට නොගැලීපෙන විලාසිතාවලට යොමු විම
5. ප්‍රවණීකාරී තොරතුරු නිතර ඉදිරිපත් කිරීමෙන් ප්‍රමාණය ප්‍රවණීකාන්වයට නැඹුරු විම
6. එලදායී නොවන පූරුෂුරුදුවලට යොමු විම මගින් කාලය හා දිනය නිකරුණේ වැය කිරීම
7. හරසුන් අපේක්ෂා පසුපස හඟායාමට පෙළේෂීම
8. සමාජ සම්බන්ධතා සිමා විම
9. පූදෙකලා බවට පත් විම
10. පරිභේදන රටාව කෙරෙහි අහිතකර ලෙස බලපෑම

(කෙතු 1 x 3 = 03 අ)

(iv) පහත කරුණු අතුරෙන් දෙකක් තොරතුරු වාර්තා කිරීමේදී වැදගත් වන ආකාරය විස්තර කරන්න.

- (a) නිවැරදි බව
- (b) සමතුලිත බව
- (c) පැහැදිලි බව
- (d) විශ්වසනීයන්වය

(a) නිවැරදි බව

තොරතුරු වාර්තා කිරීමේදී වැදගත්ම ගුණාගය ලෙස නිවැරදි බව යන්න සැලකිය හැකිය. තොරතුරකට අදාළ සැම කරුණක්ම සත්‍ය විය යුතුය. එමෙන්ම එම තොරතුර නැවත සනාථ කරගැනීමට හැකි විය යුතුය. මෙහි දී අදාළ සිදුවීම්, පුද්ගල නම්, ස්ථාන, වෘත්තීන්, දින ආදිය නිවැරදි විම ඉතා වැදගත් වේ.

(b) සමතුලිත බව

සමතුලිත බව යන්නෙහි මූලික අදහස අපසුහානී විමයේ. එනම් පුද්ගලික පැදියාව, වාසි, අහිමතාර්ථ, ආදියෙන් තොරව සියලු පාර්ශව නියෝජනය කරමින් තොරතුරු සමබරව ඉදිරිපත් කිරීම කළ යුතුය. තොරතුරුවල වටිනාකම ඉහළ නැංවීමට එය හේතු වේ. සිදුවීමට අදාළ සියලුම පාර්ශවයන්හි තොරතුරු සමබරව ඉදිරිපත් කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ.

(c) පැහැදිලි බව

තොරතුරුවල පැහැදිලි බව ආරක්ෂා විමට සරල හා නිරවුල් හාඡාවක් හාවිත කිරීම. වචන අවම වශයෙන් හාවිත කිරීම ආදිය වැදගත් වෙයි. සංකීරණ හාඡා රටා, වැරදි උව්‍යාරණ හෝ අපැහැදිලි රුපමය දරුණනවලින් තොර විම ද පැහැදිලි බවට හේතු වෙයි. ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි වදන් මාලාවන් යොදා ගැනීම මගින් පැහැදිලි බව ආරක්ෂා වේ.

(D) විශ්වසනීයන්වය

නිවැරදි බව, පැහැදිලි බව, සමතුලිත බව එකවීමෙන් අදාළ තොරතුරු කෙරෙහි විශ්වසනීයන්වය ගොඩ නැගේ. ඉන් එක් අංශයක් හෝ බිඳවැටීමෙන් විශ්වසනීයන්වය සීමා විය හැකිය.

(ලක්ෂණ 2 x 2 = 04 අ)

WWW.OLEVELAPI.COM

5. (i) මඟු පුවත් යනු මොනවා ද?

මඟු පුවත් යනු, (Soft News)

සමාජයට වැඩි බලපෑමක් ඇති තොකරන එහෙත් වැඩි දෙනාගේ අවධානය හා කැමැත්ත දිනාගන්නා, මානව හැරීම්වලට ආමන්තුණය කරන පුවත් වේ. මෙහි දි යොදාගන්නා හාඡාව නිරමාණයිලි වන අතර මෙම ස්වභාවයේ පුවත් කියවීමෙන් ග්‍රාහකයා සතුවක්, වින්දනයක් ලබයි. වෙරය, කොටස වැනි හැරීම් උද්දීපනය කරන පුවත් ද මෙයට අයත් වෙයි.

(කේතු 01 අ)

(ii) රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කළමනාකරණය පිළිබඳ තීරණ ගැනීමට සම්බන්ධ වන පාර්ශ්ව දෙකක් කෙටියෙන් හඳුන්වන්න.

1. සහාපති
2. අධ්‍යක්ෂ මණ්ඩලය
3. ප්‍රධාන විධායක
- සහාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ රජය විසින් හෝ විෂය හාර අමාත්‍යවරයා විසිනි. ආයතනයේ ප්‍රධානීය සහාපතිවරයා වන අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතුරින් අයෙකු සහාපති දූරයට පත්කරනු ලබයි. රජය විසින් මෙම සාමාජිකයන් පත්කරන බැවින් රජයේ සාපුරු පාලනයට යටත් වීමට ඔවුනට සිදු වේ.
- සහාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන අතර ජන මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට එවා ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරේ.
- අවශ්‍ය අවස්ථාවල දී ඒ ඒ විෂයනට පත්කර ඇති අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ අදහස් විමසා බලා සහාපතිවරයා තීන්දු තීරණ ගනු ලැබේ.

(කේතු 1 x 2 = 02 අ)

(iii) රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීයෝගට සිය රාජකාරී කටයුතුවල දී තොරතුරු වැදගත් වන අවස්ථා තුනක් විස්තර කරන්න.

1. ආයතනීක තීරණ ගැනීමේ දී
2. ආයතනීක ගැටලු නිරාකරණය කිරීමේ දී
3. ආයතන හා සම්බන්ධ නිරමාණක්මක කටයුතුවල දී
4. තම ආයතනය තුළ සේවය කරන සේවකයින් සමග අවබෝධයකින් ක්‍රියාකාරීමේ දී
5. සියලු ආයතන හා සමාජ කණ්ඩායම් අතර අනෙක්නාජ සම්බන්ධතා පවත්වා ගැනීමේ දී

(කූණු 1 x 3 = 03 බ)

(iv) ජනමාධ්‍ය, සමාජය කෙරෙහි ධනාත්මක ව හා සාමාන්ත්මක ව බලපෑම් කරන ආකාරය පිළිබඳ පහත සඳහන් අවස්ථා ඇපුරින් වෙන වෙනම පැහැදිලි කරන්න.

- A - පරිභෝජන රටාව
B - රස වින්දනය

ජනාත්මක බලපෑම	සාමාන්ත්මක බලපෑම
A පරිභෝජන රටාව <ul style="list-style-type: none"> • තිබුරුදී පෙළේණ රටාවකට ඩුරු වීම. • විකල්ප අවස්ථා තොරාගැනීමේ හැකියාව. • වෙළෙඳපොලට තව නිෂ්පාදන වර්ග හඳුන්වා දීම. 	<ul style="list-style-type: none"> • අධි පරිභෝජන රටාවකට ඩුරු වීම. • කුණික ආභාරවලට යොමු වීම. • සංස්කෘතියට නොගැලපෙන විලාසිනාවන්ට ඩුරු වීම. • කෙතිම අවශ්‍යතාවලට යොමු වීම. • හාන්ධ හා සේවා පිළිබඳ පාරිභෝජිකයා තුළ වැරදි අවබෝධයක් ගොඩ නැගීම.
B රස වින්දනය <ul style="list-style-type: none"> • උසස් රස වින්දනයට යොමු වීම. • දිරිස කාලීන සහංස්කරණ් බවට පත් වීම. • වෙනත් රටවල නිෂ්පාදනය තුළ නිරමාණ රස විදිමෙන් අන්තර සංස්කෘතියින් පිළිබඳ අවබෝධය පූර්වී වීම. 	<p style="text-align: center;">WWW.OLEVELAPI.COM</p> <ul style="list-style-type: none"> • ලිංගිකත්වය ඉස්මතු වීම. • ප්‍රවණ්ඩත්වය ඉස්මතු වීම. • අවරගනයේ රස වින්දනයට නැඹුරු වීම.

(කූණු 2 x 2 = 04 බ)

- 6.** ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන ප්‍රභා පසුගිය ජනාධිපතිවරණයේදී තමන්ගේ කුඩා ජන්දය භාවිත කරන ලදී.
- (i) ශ්‍රී ලංකාවේ පුරවැසියකු සඟ ලක්ෂණ දෙකක් නම් කරන්න.

1. නිශ්චිත දේශපිළිමාවක් තුළ ජ්‍වන් වීම.
2. ප්‍රභාතන්ත්‍රවාදීව ජ්‍වන් වීම.
3. ජන්ද අධිතිය පාවිච්චි කිරීම.
4. බදු ගෙවීම.
5. නීතිගරුක වීම.
6. සමාජ ගුහ්‍යාධනයට කටයුතු කිරීම.
7. දේශපිළිමාන්ත්‍රවාදීව කටයුතු කිරීම.
8. සියලු ආගම්වලට හා සියලු ජාතින්ට ගරු කිරීම.
9. යහපත් ලෙස වෘත්තියක නියැලීම.
10. ආචාරයිලි වීම හා ගුණගරුක වීම.
11. ප්‍රවුල තුළ යහපත්ව ජ්‍වන් වීම.

(කූජා ½ x 2 = 01 අ)

- (ii) ජනාධිපතිවරණයක දී ප්‍රවාරණය සඳහා භාවිත කිරීමට පුදුසු රුපවාහිනී වැඩසටහන් ප්‍රහේද දෙකක් කෙටියෙන් හඳුන්වන්න.

1. ප්‍රවාත්ත්ති හා කාලීන වැඩසටහන්

සූංසිකව ග්‍රාහකයාට තොරතුරු ලබා දෙයි. ඇතැම් ප්‍රවාත්ත්ති හා කාලීන වැඩසටහන් විවිධ අනුකෝටස් ගණනාවකින් යුතු වේ.

ප්‍රවාත්ත්ති වැඩසටහන් සංඛ්‍යාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන අතර අවශ්‍ය දරුණු පමණක් කළීන් සකස්කර තබා ගනු ලබයි.

ප්‍රවාත්ත්ති, සම්මුඛ සාකච්ඡා, ගෙවීමෙන්මක ප්‍රවාත්ත්ති, ප්‍රවාත්ත්ති විවේචන හා විශ්ලේෂණ ඇතුළත් වේ.

2. වාර්තා වැඩසටහන්

වාර්තා වැඩසටහන් ප්‍රවාත්ත්ති වැඩසටහනක මෙන් තොරතුරුමය ගුණයෙන් ද, සෞන්දර්යාත්මක ගුණයෙන් ද සමන්විත විය යුතුය. (සිනමා කාතියක හෝ වෙළුනාවයක මෙන් ආබ්‍යානමය ලක්ෂණ සහිතව සකස් විය හැකිය.)

පසුව්ම ක්‍රිඩා, සම්මුඛ සාකච්ඡා හෝ නාටුරුමය ජ්‍වලිකා සහිතව විවිධ සෞන්දර්යාත්මක ප්‍රවේශයෙන්ගෙන් ඉදිරිපත් කළ හැකිය. ප්‍රවාත්ත්ති හා කාලීන වැඩසටහන් මෙන් ම දේශපාලන, වරිතාපදාන ආදි විවිධ ප්‍රවේශ භාවිත කළ හැකිය.

වාර්තා වැඩසටහන ප්‍රවාත්ත්ති වැඩසටහනකට වඩා වැඩිකාලයක් යොදා ගනීමින් නිර්මාණය කරනු ලබයි.

3. සංවාද හා සාකච්ඡා වැඩසටහන්

සාකච්ඡාවක් යනු කිසියම් ප්‍රස්ථානයක් ඔස්සේ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් අදහස් පූවමාරු කරගැනීමයි. සංවාද වැඩසටහන් බොහෝ දුරට සාකච්ඡා වැඩසටහනකට සමාන වුව ද එවා අතර පුළු වෙනස්කම් තිබේ.

සංවාදයක පිළිගත් සම්පූද්‍ය වන්නේ අදාළ කරුණ ඔස්සේ දෙදෙනාම හෝ දෙපාරුවය විසින් කරුණු ඉදිරිපත් කිරීමයි. මෙහෙයවන්නකුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය වේ. මෙහි ද විවිධ අදහස් මතුකර ගැනීමට, ගැටුපු නිරාකරණයට, විවිධ මතවාද බිඳීම හා තහවුරු කරගැනීමට, ප්‍රතිපත්ති හා ඉදිරි කාර්යයන් ඉදිරිපත් කිරීමට හැකි වේ.

4. සංඛ්‍යා වැඩසටහන්

කිසියම් සිදුවීමක් පිළිබඳව එම මොහොතේම කෙරෙන විස්තර ප්‍රවාරයක් මින් අදහස් කෙරේ. උදාහරණයක් ලෙස දේශපාලන රස්වීමක් හෝ දේශපාලනයින් සහභාගි වන අවස්ථාවල විස්තර ප්‍රවාරය මගින් ප්‍රේක්ෂිකයාට අදාළ සිද්ධිය සංඛ්‍යා ඉදිරිපත් කළ හැකිය.

5. විවාද වැඩසටහන්

දෙපාර්ශවය හෝ පාර්ශව කිහිපයක් නිශ්චිත තේමාවකට අනුව තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීම මෙහි දී සිදු වේ. නිශ්චිත කාලයක්, නිශ්චිත අවස්ථා ආදි පොදුවේ විවාදයක දී භාවිත කරන ක්‍රමවේද මෙහි දී භාවිත වේ.

(කේතු 1 x 2 = 02 අ)

(iii) මැතිවරණ වේදිකාවක අපේක්ෂකයක් සිදු කරන කතාවක් ආවරණය කිරීමේ දී අංකිත හෙවත් විජ්‍යත්ලේ ජායාරුපකරණය වචා උච්ච ය. එයට හේතු තුනක් විස්තර කරන්න.

1. ඉහළ ආලේංක සංවේදිකාවක් දක්වන නිසා අඩු ආලේංක තනත්ත්වයක් යටතේ වුව ද ජායාරුප ගැනීමට හැකි වීම.
2. මූලික වශයෙන් උපකරණ මිල දී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන නමුත් සේයාපටල මිල දී ගැනීමට සිදු නොවීමත් අනවශ්‍ය ජායාරුප මකා දැමීමට හැකි වීමත් නිසා භාවිතයේ දී ලාභදායී වීම.
3. ලබාගත් ජායාරුප ඒ අවස්ථාවේදීම තැරැකිය හැකි වීම.
4. රසායනික ජායාරුපකරණයේ දී මෙන් පැසුරුමිකරණය සඳහා කාලය ගත නොවන බැවින් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු වීම.
5. අනවශ්‍ය ජායාරුප මකා දැමීය හැකි නිසා මතක කාඩ්පතේ බාරිනාව එලදායී අපුරින් යොදා ගත හැකි වීම.
6. පහසුවෙන් පරිගණකය හා සම්බන්ධ කළ හැකි නිසා කාර්යක්ෂමව සංස්කරණය කිරීමේ හැකියාව.
7. විදුත් තැපෑල, අන්තර්ජාලය, ජ්‍යෙෂ්ඨ දුරකථන වැනි සන්නිවේදන ජාලයන්ට පහසුවෙන් යොමු කළ හැකි වීම.
8. අංකිත දත්ත ගොනු වශයෙන් ගබඩා කරන නිසා කාලාන්තරයකට පසුව වුව ද ජායාරුපයේ ගුණාත්මකභාවය ආරක්ෂා වී පැවතීම.
9. වැඩිදුනු කළ උපාංග සහිත බැවින් ආධුනිකයකුට වුවත් පහසුවෙන් මෙහෙයුමේ හැකියාව පැවතීම.
10. පරිගණකය, ජ්‍යෙෂ්ඨ දුරකථන වැනි උපකරණවලට පවා එකතු කොට ඇති බැවින් ඒවින් බොහෝ සන්නිවේදන අවස්ථාවලට පහසුවෙන් හාවිත කළ හැකි වීම.
11. අවශ්‍ය තරම් ජායාරුප ලබාගත හැකි වීම.

(කේතු 1 x 3 = 03 අ)

(iv) මැතිවරණ කණ්ඩායම් රස්වීම්වල දී හාටිත කිරීමට සුදුසු ප්‍රක්ෂේපණිය තොවන උපකරණ හතරක යෝගාතාව පැහැදිලි කරන්න.

- කළ ලැංල, සුදු ලැංල, කොළ ලැංල
සැමටම දරුණු වන ආකාරයට ස්ථානගත කිරීම.
සූහදිලි ආමන්තුණය, න්‍යාය පත්‍රය, පස්ස ලකුණ, අපේක්ෂක අංකය ආදිය පුද්රුණය කිරීම.
ඡන්දය පාවිචි කළ යුතු ආකාරය ආදරුණන ලෙස පෙන්වීම.
කුඩා රස්වීම් පැවත්වන ස්ථානවල විවිධ ප්‍රමාණයෙන් සකස් කර ඇති සුදු සහ කොළ ලැංල ජනාශ්‍ය ලෙස හාටිත වීම.
- පිටු පෙරළනය (Flip Chart)
මැතිවරණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය කරුණු කළින් සටහන් කර තැබීමේ හැකියාව.
අදාළ දෑ ඒ මොහොතේ ම පිටුවෙන් පිටුව ලියා පෙන්වීමේ හැකියාව.
තාක්ෂණික දැනුමකින් තොරව හාටිත කිරීමේ හැකියාව.
අවම පිරිවැයක් යටතේ ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ රුපු සංවිධාන කරන අවස්ථාවල දී මෙවැනි උපකරණ එලඳායී වීම.
- පත්‍රිකා ලැංල / දැන්වීම් පුවරුව
කළින් සකස් කරන ලද තොරතුරු පත්‍රිකා, පෝස්ටර් ආදිය පුද්රුණය කරමින් සාකච්ඡා කිරීම.
වැදගත් ජායාරූප, ජන්ද සලකුණු ආදිය පුද්රුණය කිරීම.
මැතිවරණ නීති රිති, ප්‍රතිපත්ති යනාදිය පුද්රුණය කිරීම.
- කාන්දම් ලැංල / ව්‍යුමිඛක පුවරුව
මැතිවරණයට අදාළ පත්‍රිකා, ජන්ද සලකුණු, අංක, නාමලේඛන, නීති රිති හා එයට අදාළ වෙනත් තොරතුරු කාන්දම් පුවරුවේ අවශ්‍ය පරිදි රටාවලට රෘවීමේ හැකියාව.

(කෙතු 1 x 4 = 04 පි)

7. (i) නිරවාචක සන්නිවේදනය යනු කුමක් ද?

නිරවාචක සන්නිවේදනය යනු,

වවන හාවිතයෙන් තොරව සිදු කරනු ලබන සන්නිවේදනය සේ. එනම්, වාචක සන්නිවේදනය වඩාත් ගක්තිමත්ව සිදු කිරීමට අවාචක සන්නිවේදන විධිකුම හාවිත කරනු ලබයි.

ලදා - ඉගි, මූහුණේ ඉරියවි, අංග වලන, සංයු, සංකේත, හඩ

(සේවු 01 අ)

(ii) නිරවාචක ලෙස තොරතුරු ලබා දීමට ලිඛිත සන්නිවේදනයේද හාවිත කරන විධි කුම දෙකක් නම් කරන්න.

- | | | |
|---------------------|--------------|---------------|
| 1. සංකේත | 5. සිතියම් | 9. වර්ණ |
| 2. ජායාරූප | 6. ප්‍රස්ථාර | 10. රූප සටහන් |
| 3. අකුරුවල හැඩය | 7. ලාංඡන | |
| 4. අකුරුවල ප්‍රමාණය | 8. විතු | |

(සේවු 1 x 2 = 02 අ)

(iii) ජනමාධ්‍යවල ඇතුළත් තොරතුරු විනිවිද දැකිය හැක්කේ විවාරණීලි ග්‍රාහකයකුට පමණි. එවැනි ග්‍රාහකයකු සතු ගුණාංග තුනක් පැහැදිලි කරන්න.

1. ජනමාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේ නිසි ලෙස අවබෝධ කරගැනීමේ හැකියාව.
2. මාධ්‍ය මගින් සැගවන දේ කුමක්දැයි අවබෝධ කරගැනීමේ හැකියාව.
3. ජන මාධ්‍ය කටයුතු කරන්නේ කුමන අරමුණකින් ද යන්න තේරුම් ගැනීමේ හැකියාව.
4. ජනමාධ්‍ය උත්සාහ දරන්නේ තමා කෙබලු පුද්ගලයකු බවට පත්කිරීමට ද යන්න අවබෝධ කරගැනීමේ හැකියාව.
5. ග්‍රාහකය පොළුහිවා ගැනීමට මාධ්‍ය විසින් ගන්නා උපාය මාර්ග තේරුම් ගැනීමට ඇති හැකියාව.
6. මාධ්‍ය කුමක් ඉදිරිපත් කළ ද තමාට අවශ්‍ය දේ පමණක් තෝරා බෙරාගැනීමට ඇති හැකියාව.
7. තම ප්‍රතිචාර පෝද්ගලිකව හා සංවිධානකමක් ඉදිරිපත් කිරීම මගින් මාධ්‍ය සමග අන්තර් සඛැනු පවත්වාගැනීමට ඇති හැකියාව.

(සේවු 1 x 3 = 03 අ)

- (iv) තොරතුරු නිර්මාණයේමක ව සන්නිවේදනය කිරීමේ දී යොදා ගන්නා පහත ප්‍රකාශන විධි නිදසුන් සහිත ව පැහැදිලි කරන්න.
- (1) දෘශ්‍ය ප්‍රකාශන විධි
 - (2) ගුව්‍ය ප්‍රකාශන විධි

දෘශ්‍ය ප්‍රකාශන විධි	ගුව්‍ය ප්‍රකාශන විධි
අකුරු	ඡ්‍රුව, බෙර හඩ, නලා
අභිනය	කෘතිම හඩ
ඡායාරූප	නිහඩ බව
විතු	සංගීතය
සංකේත	සන්න්ව හඩ
සංයු	ස්වභාවික ගබඳ
වගු	සන්ටාර හඩ
ප්‍රස්තාර	
වර්ණ	
මිටු සැලසුම්	

- උදා - • ගමක් පිළිබඳව වාර්තාවක් සැකසීමේ දී ගමේ ඡායාරූප, සිතියම් ආදි සුදුසු දෘශ්‍ය ප්‍රකාශන විධි ඇතුළත් තොට සැකසීම.
- ජන කවි පිළිබඳව ගුව්‍ය මාධ්‍යයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී පරිසරයේ ස්වභාවික ගබඳ, සන්න්ව හඩ, සංගීතය, මිනිස් හඩ ආදි සුදුසු ගුව්‍ය ප්‍රකාශන විධි ප්‍රයෝගනයට ගැනීම.

(ලක්ෂණ $2 \times 2 = 04$ බ)

WWW.OLEVELAPI.COM

**87 - සහ්යවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය
සංගෝධනය කරන ලද පිළිතුර**

ප්‍රශ්න අංක 02

(ii) කොටස

5. ඉගයනීමට හා ඉගැන්තීමට පිළිතුර අධ්‍යාපන කාර්ය සඳහා ලෙස සංගෝධනය විය යුතුය.

(iii) කොටස

7. ප්‍රාග්ධනීකිය ලබන්නාට පැහැදිලිව තෝරුවේ සහ හැකි ආකාරයට ඉදිරිපත් කිරීම.

9. පොදු ස්ථානවල දුරකථනය ක්‍රියාව්‍යාවක් කර තෝරුවේ නිහාල (Silent Mode) කර තැබීම.

(iv) කොටස

1. ස්කෑනිකට තොරතුරු ලබා ගැනීමට හා ලබා දීම පිළිතුර සූචිකාල තොරතුරු ලබා දීමට ලෙස සංගෝධනය විය යුතුය.

2. ප්‍රකාශ මිශ්‍යාල පිරිසකට තොරතුරු ලබා දීම

3. මක් පුද්ගලයකුගේ තෝරුකාලයේ නමකින් ලබාගත හැකි වීම

ප්‍රශ්න අංක 04

(iii) කොටස

1. සම්මාන භාජා භාවිතය මෙහයේ තෝරු පිළිතුර භාජා භාවිතයේ වෙනසක්ම් ඇති විය හැකි වීම ලෙස සංගෝධනය විය යුතුය.

2. අවරුණනයේ රසවීන්දනයට පුරුෂ තෝරු පිළිතුර රස වින්දුනයේ වෙනසක් ඇති විය හැකි වීම ලෙස සංගෝධනය විය යුතුය.

4. අපගේ යමාත යාය්කානියට තොරතුරුවෙන් මිශ්‍යාලවලට යොමු තෝරු පිළිතුර විළාසිතාවල වෙනසක්ම් ඇතිවීම ලෙස සංගෝධනය විය යුතුය.

6. මලදායි තොමන පුරුෂපුරුෂවලට යොමු තෝරු මිශ්‍යාලය හා ධිනය නිකරුවෙන් වැය කිරීම පිළිතුර ආකෘති හා විරියා රිටාවන්ගේ විවිධ වෙනසක්ම් ඇතිවීම ලෙස සංගෝධනය විය යුතුය.

7. හරසුන් අපේක්ෂා පසුපස හඩායාමට පෙළේම පිළිතුර කාලය හා ධිනය නිකරුවෙන් වැය වීමට හැකි වීම ලෙස සංගෝධනය විය යුතුය.

10. ප්‍රිංස්ප්‍රාන් රටාම සෙකුරේට් අමිනිකර මෙහෙම පිළිතුර පරිශෝෂ්න රිටාව කොරේ බලපෑම් ඇතිවීම ලෙස සංගෝධනය විය යුතුය.